

# මූලස ගිණුම්කරණ මූලිකයන්

## [AA11]

02 වන පරිවිෂේෂය කදාහා වූ අතිරේකය

### මූලික කටහන් තොත්

මෙම අතිරේකය 2019 ජනවාරි විභාගයේ සිට  
ඉදිරියට පැවැත්වෙන විභාග කදාහා වලංගු වේ.  
ගුන්පීයේ අන්තර්ගත 'ව්‍යාපාරක ගනුදෙනු සහ මූලාශ්‍ර ලියවීම්' යන  
02 වන ඒකකය 2019 ජනවාරි විභාගයේ සිට  
ඉදිරියට පැවැත්වෙන විභාග කදාහා අදාළ නොවේ.



ඩැස්ට්‍රික් රාජ්‍ය පොත්

# 02

## මූලික සටහන් පොත්

### පරිවිශේෂයේ හැඳින්වීම

මෙම පරිවිශේෂයේ සාකච්ඡා කරනු ලබන්නේ ව්‍යාපාර ගනුදෙනු වල ආරම්භය හා ඒවා අදාළ මූලාගු ලියවිලිවල වාර්තා කිරීම හා එම මූලාගු එකතු කිරීම සම්බන්ධවය. මූලාගු ලියවිලිවල ඇති ගනුදෙනු වල ශේෂුම්කරණ තොරතුරු වාර්තා කිරීම හා රස් කිරීම ශේෂුම්කරණ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස සළකනු ලබයි. එමනිසා ගනුදෙනු අදාළ ප්‍රාථමික සටහන් පොත්වල වාර්තා කිරීමට අදාළ මූලාගු ලියවිලි හඳුනා ගැනීම අවශ්‍ය වේ. මෙම විෂයය සඳහා ඔබගේ සම්පූර්ණ විෂය මාලාවෙන් 5% ක් මෙම පරිවිශේෂයේ අන්තර්ගත වේ.



## අධ්‍යාපන ප්‍රතිඵල

මෙම පරිවිෂේෂය අවසානයේ ජනන හැකියාවන් ඔබ සහ විය යුතුය.

 ව්‍යාපාර ගනුදෙනුවක් හඳුනා ගැනීම.

 ව්‍යාපාර ගනුදෙනුවල තිබෙන විවිධ වර්ගයේ මූලාශ්‍ර ලියවිල් හඳුනා ගැනීම.

 අනෙකත් සහය ලියවිල් හඳුනා ගැනීම.



## 1. මූලාගු ලේඛන

ව්‍යාපාරවල විවිධ ගනුදෙනු සිදුවන අතර, එම ගනුදෙනුවලට අදාළ විස්තර ඇතුළත් කරමින්, නිකුත් කරන ලියවිලි, 'ප්‍රහාව ලියවිලි' හෙවත් 'මූලාගු ලේඛන' යනුවෙන් හඳුන්වනු ලැබේ.

- ඒ ඒ ගනුදෙනුවලට අදාළ ව හාවිත වන මූලාගු ලියවිලි විවිධ වේ.
- මෙම ලියවිලිවල අන්තර්ගත වන්නේ ඒ ඒ ගනුදෙනුවලට අදාළ වැඩගත් තොරතුරුයි.
- මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීම සඳහා හාවිත කරනුයේ මූලාගු ලේඛනයි.
- ගිණුම්කරණ ක්‍රියාවලියේ දී ඇති ව්‍යුහ අඩුපාඩා, දෝශ වංචා, අනුක්‍රමිකතා යනාදිය හෙළිදරව් කර ගැනීමෙන්, ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි සැපයීමෙන් මෙම ලේඛන ප්‍රයෝගනවන් වේ.
- ගනුදෙනුවේ වටිනාකම විශ්වාසදායී ලෙස මැනීම සඳහා මෙම මූලාගු ලේඛන උපකාරී වේ.

### 1.1 මූලාගු ලේඛනවල වැදගත්කම

- ගනුදෙනුව ගිණුම්ගත කිරීම සඳහා පදනම් ලියවිල්ලක් ලෙස මූලාගු ලේඛන යොදා ගැනීම.
- ගනුදෙනුවට අදාළ සම්පූර්ණ විස්තර දැනගත හැකි වීම.
- ගනුදෙනුව සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් ලෙස යොදා ගත හැකි වීම.
- මූලාගු ලේඛනයට අත්සන යොදා අන්ති නිලධාරියා වෙත එහි වගකීම පැවරිය හැකි වීම.

මූලාගු ලේඛන පදනම් කරගෙන, ගනුදෙනුවල ස්වභාවය අනුව පහත දැක්වෙන මූලික සටහන් පොත් ව්‍යාපාර විසින් පවත්වා ගෙන යයි.

- මුදල් ලැබීම් ජර්නලය / ලැබීම් ජර්නලය
- මුදල් ගෙවීම් ජර්නලය / ගෙවීම් ජර්නලය
- සුලු මුදල් ගෙවීම් ජර්නලය
- ගැනුම් ජර්නලය
- ආපසු යැවුම් ජර්නලය
- විකුණුම් ජර්නලය
- ආපසු එවුම් ජර්නලය
- පොදු ජර්නලය

මූලික සටහන් පොත් උපයෝගී පොත්, ජර්නල් යනාදි නම් වලින් ද හඳුන්වයි.


### 1.2 මූලික සටහන් පොත්වල වැදගත්කම

- සමාන වර්ගයේ ගනුදෙනු සාරාංශ කර එකම පොතක පවත්වා ගෙන යාම නිසා ලෙපරයට පිටපත් කිරීම පහසු වීම.
- අමතකවීම් හා අත්හැරීම් දේශ අවම වීම.

- ගනුදෙනු වාර්තා කිරීමේදී සිදු වූ දැඩ්ජ ඉක්මනින් අනාවරණය කර ගත හැකි වීම.
- ව්‍යාපාර ගනුදෙනු මතා පාලනයකින් යුතුව පවත්වාගත හැකි වීම.
- වෙන ම කාර්ය මණ්ඩලයක් මගින් මූලික සටහන් පොත් පවත්වා ගෙන යාම නිසා ගිණුම් කටයුතු පහසු වීම.

### 1.3 මූලික සටහන් පොත් හා මූලාගු ලේඛන

ගනුදෙනුව	මූලාගු ලේඛනය	මූලික පොත
1. මූදල් හා වෙක්සත් ලැබීම	ලදුපත	මූදල් ලැබීම් ජර්නලය / ලැබීම් ජර්නලය
2. බැංකු ගිණුමෙන් ගෙවීම	ගෙවීම් වවුවරය	මූදල් ගෙවීම් ජර්නලය / ගෙවීම් ජර්නලය
3. ව්‍යාපාරයේ ස්වභාවය මත සුළු ගෙවීම	සුළු මූදල් වවුවරය	සුළු මූදල් ගෙවීම් ජර්නලය
4. වෙළෙඳ භාණ්ඩ ඇයට ගැනීම	ගැනුම් ඉන්වොයිසිය	ගැනුම් ජර්නලය
5. වෙළෙඳ භාණ්ඩ ආපසු යැවීම	හරපත	ආපසු යැවුම් ජර්නලය
6. වෙළෙඳ භාණ්ඩ ඇයට විකිණීම	විකුණුම් ඉන්වොයිසිය	විකුණුම් ජර්නලය
7. වෙළෙඳ භාණ්ඩ ආපසු එවිම	බැරපත	ආපසු එවුම් ජර්නලය
8. අනිකත් මූලික සටහන් පොත්වල සටහන් නොවූ ගනුදෙනු	ඡ්‍යාල් වවුවරය	පොදු ජර්නලය



- ව්‍යාපාරයකට විවිධ අන්දමීන් ලැබෙන මුදල් හා වෙක්පත්, මුල් වරට සටහන් කරන මූලිකසටහන් පොත මුදල් ලැබීම් ජ්‍යාලය වේ.
- මුදල් හා වෙක්පත් ලැබීමට අදාළ මූලාශ්‍ර ලේඛනය දූෂ්පත වේ.
- ව්‍යාපාරයක් බැංකු ගිණුම මගින් සිදු කරන ගෙවීම්, මුල්වරට සටහන් කරන මූලික සටහන් පොත, මුදල් ගෙවීම් ජ්‍යාලය වේ.
- බැංකු ගිණුම මගින් සිදු කරන ගෙවීම්වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ගෙවීම් ව්‍යුවරය වේ.
- ව්‍යාපාරයක මුදල් ගනුදෙනු, අදාළ මූලාශ්‍ර ලේඛනය උපයෝගී කර ගෙන ලැබීම් හා ගෙවීම් ජ්‍යාලවල වාර්තා කිරීමෙන් පසුව, ද්විත්ව සටහන් මුලධර්මවලට අනුව පොදු ලෙපරයට පිටපත් කළ යුතු ය.

මුදල් ලැබීම් ජ්‍යාලයේ තීරුවල එකතුව පහත සඳහන් ආකාරයට පොදු ලෙපරයට පිටපත් කළ යුතු වේ.

දුන් වට්ටම් තීරුවේ එකතුව	දුන් වට්ටම් ගිණුම හර	ණයගැනී පාලන ගිණුම	බැර
එක් එක් තීරුවේ එකතුව / වට්තාකම් තීරුවේ එකතුව අත්පිට විකුණුම් තීරුවේ එකතුව ණයගැනී ලැබීම් තීරුවේ එකතුව ආදායම් තීරුවේ එකතුව වෙනත් ලැබීම් තීරුවේ එකතුව	මුදල් ගිණුම	හර	විකුණුම් ගිණුම බැර ණයගැනී පාලන ගිණුම බැර එක් එක් අදාළ ආදායම් ගිණුම බැර වෙන් වෙන්ව බැර එක් එක් අදාළ ලැබීම් ගිණුම බැර වෙන් වෙන් ව බැර

මුදල් ගෙවීම් ජ්‍යාලයේ තීරුවල එකතුව පහත සඳහන් ආකාරයට පොදු ලෙපරයට පිටපත් කළ යුතු වේ.

දේ වට්ටම් තීරුවේ එකතුව	ණයහිමි පාලන ගිණුම	හර	ණයගැනී පාලන ගිණුම	බැර
අත්පිට ගැනුම් තීරුවේ එකතුව ණයහිමි ගෙවීම් තීරුවේ එකතුව වියදම් තීරුවේ එකතුව වෙනත් ගෙවීම් තීරුවේ එකතුව එක් එක් තීරුවේ එකතුව / වට්තාකම් තීරුවේ එකතුව	ගැනුම් ගිණුම ණයහිමි පාලන ගිණුම අදාළ එක් එක් වියදම් ගිණුම්වලට වෙන් වෙන්ව අදාළ එක් එක් ගිණුම්වලට වෙන් වෙන්ව	හර හර හර හර හර	මුදල් ගිණුම	බැර

#### 1.4 මුදල් ලැබීම් ජ්‍යාලය හා මුදල් ගෙවීම් ජ්‍යාලය

ව්‍යාපාරයට අදාළ ගනුදෙනු පහත සඳහන් මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් ජ්‍යාලවල සටහන් කර සැම මසකම අවසන් දිනට එකිනෙක තීරු එකතු කරනු ලබයි.

## මුදල ලැබීම් ජර්හලය / ලැබීම් ජර්හලය

දිනය	ලදුපත් අංකය	විස්තරය	දුන් වට්ටම් රු.	වට්නාකම රු.	ලැබීම් විශ්ලේෂණය (රු.)				ලෙපර පිටුව
					අත්පිට විකුණුම	ණයගැනී ලැබීම	වෙනත් ආදායම්	වෙනත් ලැබීම	
			XX	XXX	XX	XX	XX	XXX	

(1)

(2)

(3)

(4)

(5)

## මුදල ගෙවීම් ජර්හලය / ගෙවීම් ජර්හලය

දිනය	වවුවර අංකය	විස්තරය	ලද වට්ටම් රු.	වට්නාකම රු.	ලැබීම් විශ්ලේෂණය (රු.)				ලෙපර පිටුව
					අත්පිට ගැනුම	ණයහිමි ගෙවීම	වියදම්	වෙනත් ගෙවීම	
			XX	XXX	XX	XX	XX	XX	XXX

(6)

(7)

(8)

(9)

(10)

ඉහත මුදල ලැබීම් හා ගෙවීම් ජර්වල්වල සටහන් කළ ගනුදෙනු පහත ආකාරයට පොදු ලෙපරයට පිටපත් කළ යුතුය.

## මුදල ගිණුම / මුදල පාලන ගිණුම

(රු.)

ඉ/ගෙ ගේෂය		(7) ගැනුම ගිණුම	XX
(2) විකුණුම ගිණුම	XX	(8) ඣයහිමි පාලන ගිණුම	XX
(3) ඣයගැනී පාලන ගිණුම	XX	(9) වියදම් ගිණුම	XX
(4) ආදායම් ගිණුම	XX	(10) වෙනත් ගෙවීම ගිණුම	XX
(5) වෙනත් ලැබීම ගිණුම	XX	ගේ/ප/ගෙ	XX
	XXX		XXX
ඉ/ගෙ/ගේෂය	XX		

හෝ

## මුදල ගිණුම / මුදල පාලන ගිණුම

(රු.)

ඉ/ගෙ/ගේෂය	XX	විවිධ ගිණුම / මුදල ගෙවීම	XX
විවිධ ගිණුම / මුදල ලැබීම	XX	ගේ/ප/ගෙ	XX
	XXX		XXX

ඉ/ගෙ/ගේෂය

දුන් වට්ටම් ගිණුම

(රු.)

(1) ඣයගැනී පාලන ගිණුම	XX	(2) මුදල ගිණුම	XX
-----------------------	----	----------------	----

ණයගැනී පාලන ගිණුම (රු.)		ආදායම ගිණුම (රු.)	
ඉ/ගෙ/ගේෂය XX	(1) දුන් වට්ටම් ගිණුම XX (3) මුදල් ගිණුම XX		(4) මුදල් ගිණුම XX
ලද වට්ටම් ගිණුම (රු.)		(6) නෙයහිම් පාලන ගිණුම XX	
ණයහිම් පාලන ගිණුම (රු.)		(6) ලද වට්ටම් ගිණුම XX (8) මුදල් ගිණුම XX	ඉ/ගෙ/ගේෂය XX
ගැනුම් ගිණුම (රු.)		(7) මුදල් ගිණුම XX	
බැංකු නෙය ගිණුම (රු.)		(10) මුදල් ගිණුම XX	(5) මුදල් ගිණුම XX
සේවක වැටුප් ගිණුම (රු.)		(9) මුදල් ගිණුම XX	



## ප්‍රශ්නය

කම්මිල්ගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ මුදල් ලැබීම් හා සම්බන්ධ ගනුදෙනු පහත දැක්වේ. ඒ ඇසුරින් මුදල් ලැබීම් ජ්‍රේනලය පිළියෙළ කරන්න.

2018.04.05	අත්පිට විකුණුම්	(ල.අ. 01)	50,000
2018.04.10	ලද ගොඩනැගිලි කුලී	(ල.අ. 02)	10,000
2018.04.15	බැංකු නෙය ලැබීම්	(ල.අ. 03)	100,000
2018.04.18	ණයගැනී අමල්ගෙන් ලැබුණා අමලට දුන් වට්ටම්	(ල.අ. 04)	8,000 500
2018.04.20	අත්පිට විකුණුම්	(ල.අ. 05)	60,000
2018.04.22	(ණයගැනී) රුවන්ගෙන් ලැබුණා දුන් වට්ටම්	(ල.අ. 06)	47,500 2,500
2018.04.25	කොමිස් ලැබුණා	(ල.අ. 07)	2,000
2018.04.28	අතිරේක ප්‍රාග්ධනය යෙදීම	(ල.අ. 08)	50,000

FAB



## පිළිතර

ලැබීම් ජර්තලය / මුදල් ලැබීම් ජර්තලය

දිනය	ලදුපත් අංකය	විස්තරය	දුන් වට්ටම රු.	වට්තාකම රු.	ලැබීම් විශ්ලේෂණය (රු.)				මල. පිටුව
					අත්පිට විකුණුම්	ණයගැනී ලැබීම්	ආදායම්	වෙනත් ලැබීම්	
4/5	01	විකුණුම්		50,000	50,000				
4/10	02	ගොඩනැගිලි කළී		10,000			10,000		
4/15	03	බැංකු තෝරය		100,000				100,000	
4/18	04	අමල්	500	8,000		8,000			
4/20	05	විකුණුම්		60,000	60,000				
4/22	06	රුවන්	2,500	47,500		47,500			
4/25	07	ලද කොමිස්		2,000			2,000		
4/28	08	ප්‍රාග්ධනය		50,000				50,000	
			3,000	327,500	110,000	55,500	12,000	150,000	



## ප්‍රශ්නය

කමල්ගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ මුදල් ගෙවීම් හා සම්බන්ධ ගනුදෙනු පහත දැක්වේ. ඒ ඇසුරින් මුදල් ගෙවීම් ජර්තලය පිළියෙල කරන්න.

2018.04.06	මාසික විදුලි බිල ගෙවීම	(ව.අ. 01)	8,000
2018.04.08	ණයහිමි - පෙරේරාට ගෙවීම	(ව.අ. 02)	12,500
	ලද මුදල් වට්ටම්		1,500
2018.04.10	අත්පිට ගැනුම්	(ව.අ. 03)	17,000
2018.04.12	මාසික රක්ෂණ ගාස්තු	(ව.අ. 04)	12,000
2018.04.14	ණයහිමි - සාගරට ගෙවීම	(ව.අ. 05)	17,000
	ලද මුදල් වට්ටම්		2,000
2018.04.16	කාර්යාල ලී බඩු ගැනීමට	(ව.අ. 06)	60,000
2018.04.18	වැටුප් හා වේතන ගෙවීම	(ව.අ. 07)	20,000
2018.04.20	බැංකු තෝරය වාරිකය ගෙවීම (පොලිය රු. 2,000)	(ව.අ. 08)	12,000
2018.04.22	අත්පිට ගැනුම්	(ව.අ. 09)	20,000
2018.04.26	මුදල් ගැනීලි	(ව.අ. 10)	4,000



## පිළිතුර

### මුදල ගෙවීම් ජ්‍රේනලය / ගෙවීම් ජ්‍රේනලය

දිනය	ව්‍යුවර ආංකය	විස්තරය	ලද වට්ටම රු.	වට්තනාකම රු.	ලැබීම් විස්තරය (රු.)				ලද. පිටුව
					අත්ථට ගැනුම්	ණයහිමි ගෙවීම්	වියදම්	වෙනත් ගෙවීම්	
4/6	1	විදුලිය	-	8,000	-	-	8,000	-	
4/8	2	පෙරේරා	1,500	12,500	-	12,500	-	-	
4/10	3	ගැනුම්	-	17,000	17,000	-	-	-	
4/12	4	රක්ෂණ ගාස්තු	-	12,000	-	-	12,000	-	
4/14	5	සාගර	2,000	17,000	-	17,000	-	-	
4/16	6	කාර්යාල ලි බඩු	-	60,000	-	-	-	60,000	
4/18	7	වැටුප් හා වේතන	-	20,000	-	-	20,000	-	
4/20	8	බැංකු තෝ	-	10,000	-	-	-	10,000	
		තෝ පොලිය	-	2,000	-	-	-	2,000	
4/22	9	ගැනුම්	-	20,000	20,000	-	-	-	
4/26	10	ගැනිලි	-	4,000	-	-	-	4,000	
			3,500	182,500	37,000	29,500	40,000	76,000	



## ප්‍රශ්නය

ඉහත කමල්ගේ ව්‍යාපාරයේ 2018.04.01 දිනට මුදල යොශය රු. 25,000 ක් ලෙස සලකා මුදල ලැබීම් ජ්‍රේනලයේ හා මුදල ගෙවීම් ජ්‍රේනලයේ ගනුදෙනු පොදු ලෙපරයට පිටපත් කරන්න.



## පිළිතුර

### පොදු ලෙපරය

#### මුදල ගිණුම / මුදල පාලන ගිණුම

		රු.	රු.	
4/1	ඉ/ගෙ/යේෂය	25,000	ගැනුම් ගිණුම	37,000
	විකුණුම් ගිණුම	110,000	ණයහිමි පාලන ගිණුම	29,500
	ණයගැනී පාලන ගිණුම	55,500	වියදම් ගිණුම	40,000
	ආදායම් ගිණුම	12,000	වෙනත් ගෙවීම් ගිණුම	76,000
	වෙනත් ලැබීම් ගිණුම	150,000	4/30 ගේ/ප/ගෙ	170,000
		<u>352,500</u>		<u>352,500</u>
5/1	ගේ/ඉ/ගෙ	170,000		

හෝ

FAB

මුදල් ගිණුම / මුදල් පාලන ගිණුම		රු.	
4/1 ඉ/ගෙ ගේපය	25,000	4/30 මුදල් ගෙවීම්	182,500
4/30 මුදල් ලැබීම්	327,500	4/30 ගේපය ප/ගෙ	170,000
	<u><u>352,500</u></u>		<u><u>352,500</u></u>
5/1 ඉ/ගෙ/ගේපය	170,000		

විකුණුම ගිණුම		රු.
	4/30 මුදල් ගිණුම	110,000

බඩකු තෝරා ගිණුම		රු.	
4/20 මුදල් ගිණුම	10,000	4/15 මුදල් ගිණුම	100,000

ප්‍රාග්ධන ගිණුම		රු.
	4/1 ගේපය ඉ/ගෙ	XXXX
	4/28 මුදල් ගිණුම	50,000

දුන් වට්ටම ගිණුම		රු.
4/30 තෝරා පාලන ගිණුම	3,000	

ලද වට්ටම ගිණුම		රු.
	4/30 තෝරා පාලන ගිණුම	3,500

තෝරා පාලන ගිණුම		රු.
	4/30 මුදල් ගිණුම	55,500
	දුන් වට්ටම ගිණුම	3,000

තෝරා පාලන ගිණුම		රු.
4/30 මුදල් ගිණුම	29,500	
ලද වට්ටම ගිණුම	3,500	

ලද ගොඩනැගිලි කළී ගිණුම		රු.
	4/10 මුදල් ගිණුම	10,000

## ලද කොමිස් ගිණුම

රු.	රු.
4/25 මුදල් ගිණුම	2,000

## ගැනුම් ගිණුම

රු.	රු.
4/30 මුදල් ගිණුම	37,000

## විදුලිය වියදම් ගිණුම

රු.	රු.
4/06 මුදල් ගිණුම	8,000

## රක්ෂණ ගාස්තු ගිණුම

රු.	රු.
4/12 මුදල් ගිණුම	12,000

## ඡාය පොලී ගිණුම

රු.	රු.
4/20 මුදල් ගිණුම	2,000

## කාර්යාල ලි බඩු ගිණුම

රු.	රු.
4/16 මුදල් ගිණුම	60,000

## ගැනීලි ගිණුම

රු.	රු.
4/26 මුදල් ගිණුම	4,000

## වැටුප් හා වෙළන ගිණුම

රු.	රු.
4/18 මුදල් ගිණුම	20,000

## බැංකු ගනුදෙනු

- බොහෝ ව්‍යාපාර මුදලින් පමණක් නොව වෙක්පත් මගින් ද ගනුදෙනු සිදු කරයි.
- වෙක්පත් මගින් ගනුදෙනු කරන ව්‍යාපාරවලට ගනුදෙනු තුළින් ලැබෙන මුදල් හා වෙක්පත් සාපුරුව ම බැංකුගත කරන අතර, ඒවා මුදල් ලැබීම් ජර්නලයේ වාර්තා කරයි.
- වෙක්පත් මගින් කරන ගෙවීම් මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරයි.

- එවැනි ව්‍යාපාරයක මුදලින් සිදු කෙරෙන්නේ සුළු මුදල් ගෙවීම් පමණි. එම ගෙවීම් සුළු මුදල් ගෙවීම් ජ්‍යෙන්තුයේ සටහන් කරයි.
- ව්‍යාපාරයට ලැබෙන මුදල් සියලුල ම පසු දින ම බැංකුවේ තැන්පත් කළ යුතුයි.



## ප්‍රශ්නය

2018.04.01 අරුණ රු. 600,000 ක් ව්‍යාපාරය නමින් බැංකු ගිණුමක තැන්පත් කර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පහත දැක්වෙන්නේ අප්‍රේල් මාසය තුළ සිදු වූ ගනුදෙනු වේ.

ගනුදෙනු සිදු වූ දිනය	විස්තරය		වෙක් අංකය	වට්නාකම රු.
2018.04.01	අත්පිට ගැනුම්	(ව.අ. 1)	900500	150,000
2018.04.02	ලි බඩු සහ සවිකිරීම් මිලට ගත්තා	(ව.අ. 2)	900501	90,000
2018.04.02	අත්පිට විකුණුම්	(ල.අ. 2)	823631	300,000
2018.04.03	මාලාගෙන් ගෙයට ගැනුම්			100,000
2018.04.04	අමල්ට ගෙයට විකුණුම්			150,000
2018.04.05	සුළු මුදල් හාරකරුට ගෙවීම්	(ව.අ. 3)	900502	20,000
2018.04.06	ගෙන ඒමේ කුලී ගෙවිවා	(ව.අ. 4)	900503	15,000
2018.04.07	ගයාන්ගෙන් ගෙයට ගැනුම්			80,000
2018.04.08	වතුරට ගෙයට විකුණුම්			90,000
2018.04.08	මහජන බැංකුවෙන් ලබා ගත් ගෙය මුදල	(ල.අ. 3)		300,000
2018.04.09	මාලාට ගෙවිවා. ලද වට්ටම් රු. 5,000	(ව.අ. 5)	900504	95,000
2018.04.10	අමල්ගෙන් 10% ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා	(ල.අ. 4)	831814	135,000
2018.04.12	අත්පිට විකුණුම්	(ල.අ. 5)	මුදල්	350,000
2018.04.14	ගොඩනැගිලි කුලී ගෙවීම්	(ව.අ. 6)	900505	40,000
2018.04.15	අත්පිට ගැනුම්	(ව.අ. 7)	900506	110,000
2018.04.18	ගයාන්ට ගෙවිවා අඩු කළ වට්ටම් 10%	(ව.අ. 8)	900507	72,000
2018.04.22	වතුරගෙන් ලැබීම් දුන් වට්ටම් 10%	(ල.අ. 6)	මුදල්	81,000
2018.04.25	සේවක වේතන ගෙවිවා	(ව.අ. 9)	900508	15,000
2018.04.26	අරුණගේ ගැනීලි	(ව.අ. 10)	900509	5,000
2018.04.28	ලද කොමිස්	(ල.අ. 7)	මුදල්	6,000

අරුණගේ ව්‍යාපාරයේ ගනුදෙනු ලැබීම් ජ්‍යෙන්තුයා හා ගෙවීම් ජ්‍යෙන්තුයා සටහන් කර, ඒවායේ ඇතුළත් තොරතුරු පොදු ලෙපුරයට පිටපත් කරන්න.



## පිළිතුර

## ලැබීම් ජ්‍රේනලය / මුදල් ලැබීම් ජ්‍රේනලය

දිනය	ලදුපන් අංකය	විස්තරය	වෙක් අංකය	දින් වට්ටම	විශ්ලේෂණය (රු.)				වෙනත් ලැබීම
					වට්නාකම (රු.)	අත්පිට විකුණුම්	ණයගැනීම් ලැබීම්	ආදායම්	
4.1	1	ප්‍රාග්ධනය	-	-	600,000	-	-	-	600,000
4.2	2	විකුණුම්	823631	-	300,000	300,000	-	-	-
4.8	3	බැංකු ණය	-	-	300,000	-	-	-	300,000
4.10	4	අමල්	731814	15,000	135,000	-	135,000	-	-
4.12	5	විකුණුම්	-	-	350,000	350,000	-	-	-
4.22	6	වතුර	-	9,000	81,000	-	81,000	-	-
4.28	7	ලද කොමිස්	-	-	6,000	-	-	6,000	-
			-	24,000	1,772,000	650,000	216,000	6,000	900,000

## මුදල් ගෙවීම් ජ්‍රේනලය / ගෙවීම් ජ්‍රේනලය

දිනය	ව්‍යුවර අංකය	විස්තරය	වෙක් අංකය	ලද වට්ටම	විශ්ලේෂණය (රු.)				වෙනත් ගෙවීම
					වට්නාකම (රු.)	අත්පිට ගැනුම්	ණයහිම් ගෙවීම	වියදුම්	
4.1	1	ගැනුම්	900500	-	150,000	150,000	-	-	-
4.2	2	ලි බඩු	900501	-	90,000	-	-	-	90,000
4.5	3	සුළ මුදල්	900502	-	20,000	-	-	-	20,000
4.6	4	ගෙනඳුම් කුලී	900503	-	15,000	-	-	15,000	-
4.9	5	මාලා	900504	5,000	95,000	-	95,000	-	-
4.14	6	ගොඩනැගිලි කුලී	900505	-	40,000	-	-	40,000	-
4.15	7	ගැනුම්	900506	-	110,000	110,000	-	-	-
4.18	8	ගොන්	900507	8,000	72,000	-	72,000	-	-
4.25	9	සේවක වේතන	900508	-	15,000	-	-	15,000	-
4.26	10	ගැනිලි	900509	-	5,000	-	-	-	5,000
				13,000	612,000	260,000	167,000	70,000	115,000

## පොදු ලෙපරය

## දින් වට්ටම ගිණුම

රු.

රු.

4/30 ඣයගැනීම් ගිණුම	24,000	
---------------------	--------	--

## ප්‍රාග්ධන ගිණුම

රු.

රු.

	4/01 මුදල් ගිණුම	600,000
--	------------------	---------

## ලද වට්ටම ගිණුම

රු.	රු.
4/30 ජයහිමි පාලන ගිණුම	13,000

## විකුණුම ගිණුම

රු.	රු.
4/30 මුදල ගිණුම	650,000

## පුත් මුදල ගිණුම

රු.	රු.
4/05 මුදල ගිණුම	20,000

## බැංක ජය ගිණුම

රු.	රු.
4/08 මුදල ගිණුම	300,000

## ලද කොමිස් ගිණුම

රු.	රු.
4/28 මුදල ගිණුම	6,000

## ජයහිමි පාලන ගිණුම

රු.	රු.
4/30 ලද වට්ටම	13,000
4/30 මුදල ගිණුම	167,000

## ලී බඩු ගිණුම

රු.	රු.
4/02 මුදල ගිණුම	90,000

## ජයගැනී පාලන ගිණුම

රු.	රු.
දුන් වට්ටම ගිණුම	24,000
මුදල ගිණුම	216,000

## ගැනුම ගිණුම

රු.	රු.
4/30 මුදල ගිණුම	260,000

## ගෙනජ්මේ කළු ගිණුම

	රු.		රු.
4/04 මුදල ගිණුම	15,000		

## සේවක වේතන ගිණුම

	රු.		රු.
4/25 මුදල ගිණුම	15,000		

## ගොඩනැගිලි කළු ගිණුම

	රු.		රු.
4/14 මුදල ගිණුම	40,000		

## ගැනීලි ගිණුම

	රු.		රු.
4/26 මුදල ගිණුම	5,000		

## මුදල ගිණුම / මුදල පාලන ගිණුම

	රු.		රු.
විකුණුම් ගිණුම	650,000	ගැනුම්	260,000
ණයගැනී පාලන ගිණුම	216,000	ණයහිම් පාලන ගිණුම	167,000
ආදායම් ගිණුම	6,000	වියදම් ගිණුම	70,000
වෙනත් ලැබීම් ගිණුම	900,000	වෙනත් ගෙවීම් ගිණුම	115,000
	4,30	යේ/ප/ගෙ	1,160,000
	1,772,000		1,772,000
5/01 යේ/ඉ/ගෙ	1,160,000		



අභ්‍යංස

රඹිදුගේ ව්‍යාපාරය බැංකු ගිණුමක් මගින් සියලු මුදල් ගනුදෙනු සිදු කරයි. 2018. 04. 01 දිනට බැංකු ගිණුමේ ගේඛය රු. 1,200,000 කි. 2018 අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

ගනුදෙනු සිදු වූ දිනය 2018	මුදල ලේඛන අංකය	විස්තරය	වෙක් අංකය	වටිනාකම (රු. '000)
04.01	ල. අ. 01	අත්පිට විකුණුම්	246512	3,000
04.02	ව. අ. 01	අත්පිට ගැනුම්	461261	1,000
04.03	ල. අ. 02	සුද්ධ්‍යගත් ලැබුණා	මුදල්	500
04.04	ව. අ. 02	සුරතිට ගෙවිචා	461262	900
04.05	ව. අ. 03	විදුලි බිල ගෙවිචා	461263	300

FAB

04.06	ල. අ. 03	ගෙවල් කුලී ආදායම	මුදල්	400
04.08	ල. අ. 04	නාමල්ගෙන් 10%ක වට්ටමකට යටත්ව ලැබුණා	125214	360
04.10	ව. අ. 04	සුගන්ව 10%ක වට්ටමකට යටත්ව ගෙවිවා	461264	180
04.12	ව. අ. 05	සේවක වේතන ගෙවිවා	461265	120
04.14	ව. අ. 06	මෝටර රථයක් ගත්තා	461266	2,750
04.15	ල. අ. 05	බැංකු යෙයක් ගත්තා	මුදල්	3,500
04.18	අගරු නි.	නාමල්ගෙන් ලැබේ තැන්පත් කර ඇති වෙක්පත අගරු වී ඇති බව බැංකුව දැනුම් දුන්නා.	236325	360
04.20	ල. අ. 06	අත්පිට විකුණුම්	මුදල්	3,300
04.22	ව. අ. 07	වතුරට ගෙවිවා. ලද වට්ටම 10% කි.	461267	450
04.24	අගරු නි.	විදුලිය බිල සඳහා ගෙවූ වෙක්පත ලිවීමේ දෙශයක් නිසා ආපසු ලැබුණා.	461263	300
04.26	ව. අ. 08	රවිදුගේ ගැනීලි	461268	100
04.28	ව. අ. 09	අත්පිට ගැණුම්	461269	1,200
04.29	ල. අ. 07	ජනිතගෙන් ලැබුණා	138146	350
04.30	ව. අ. 10	විදුලිය වියදම්	461270	300

අවශ්‍ය වන්නේ,

- ඉහත තොරතුරු ඇසුරින් 2018 අප්‍රීලයේ මාසය සඳහා රවිදුගේ ව්‍යාපාරයේ ලැබීම් ජර්නලය හා ගෙවීම් ජර්නලය පිළියෙල කිරීම.
- මුදල් ලැබීම් ජර්නලයේ හා මුදල් ගෙවීම් ජර්නලයේ තොරතුරු උපයෝගී කර ගෙන මුදල් ගිණුම පිළියෙල කිරීම.

- භාග්‍යතියෙකුගෙන් ලැබුණු වෙක්පතක් බැංකුවේ තැන්පත් කිරීමෙන් පසුව අගරු වූවහොත් එම අගරු වීම පොදු ජ්‍යෙන් පාලනය තුළ වාර්තා කළ යුතුයි.
- එහි දී භාග්‍යතියෙකුට වට්ටමක් පිරිනමා ඇත්තම් සාමාන්‍යයෙන් එම වට්ටම අභිම් කෙරේ.

එම අනුව පහත සටහන පොදු ජ්‍යෙන් පාලනය තබන්න.

භාග්‍යති පාලන ගිණුම	හර	XXX
දුන් වට්ටම ගිණුම	බැර	XX
මුදල් ගිණුම	බැර	XX
(වෙක්පත අගරු වීම හා දුන් වට්ටම අභිම් කිරීම)		

- භාග්‍යතියෙක් නිකුත් කළ වෙක්පතක් පසුව අගරු වූවහොත් එම අගරු වීම පොදු ජ්‍යෙන් වාර්තා කළ යුතු ය.
- එහිදී භාග්‍යතියෙක් වට්ටම ලැබේ තිබුණේ නම් සාමාන්‍යයෙන් එම වට්ටම ද අභිම් වේ.

එම අනුව පහත සටහන පොදු ජ්‍යෙන් පාලනය තබන්න.

මුදල් ගිණුම	හර	XX
ලද වට්ටම ගිණුම	හර	XX
ණයහිමි පාලන ගිණුම	බැර	XX
(වෙක්සත අගරු වීම හා ලද වට්ටම අඩිම් කිරීම)		

- වියදමක් සඳහා ව්‍යාපාරය ගෙවූ වෙක්සතක් අගරු ව්‍යවහාරත් එම සටහන ද පොදු ජ්‍යෙන් තුළ පහත ආකාරයට සටහන් තබන්න.

මුදල් ගිණුම	හර	XXX
උපවිත වියදම ගිණුම / වියදම ගිණුම	බැර	XXX
(වියදම සඳහා වූ වෙක්සත් අගරු වීම)		

## 1.5 සුළු මුදල් ගෙවීම් ජර්නලය

සුළු වියදම හා බැඳී ගනුදෙනු සටහන් කිරීමට සුළු මුදල් ගෙවීම් ජර්නලය පවත්වා ගනී.

ගනුදෙනු	රු.
බඩු තොග ගැනුම්	12,000
සංගුහ වියදම්	60
මුද්දර සහ ලියුම් කවර ගත්තා	30
වැටුප් ගෙවිචා	8,000
ලිපිගොනු කවර ගත්තා	20
පොතක් ගත්තා	12
ලි බඩු ගත්තා	55,000
ගමන් වියදම ගෙවිචා	120

- ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අතර අඩු වට්නාකම් සහිත ගනුදෙනු සිදු වේ.
- එවැනි ගනුදෙනු සඳහා නිදුසුන් ලෙස,
  - සංගුහ වියදම් ගෙවීම.
  - මුද්දර හා ලියුම් කවර සඳහා ගෙවීම.
  - ලිපිගොනු කවර සඳහා ගෙවීම
  - පැනක් ගැනීමට ගෙවීම
  - ගමන් ගාස්තු ගෙවීම, දුක්විය හැකි බව
- එවැනි අඩු වට්නාකම් සහිත ගෙවීම සුළු ගෙවීම ලෙස හැඳින්වේ.
- ව්‍යාපාරයක දෙනික ව සිදු වන ගනුදෙනු අතර, සුළු වට්නාකම් සහිත ගනුදෙනු හඳුනා ගෙන ඒවා වෙන ම මූලික සටහන් පොතක සටහන් කළ යුතු ය. එම මූලික සටහන් පොත, සුළු මුදල් ගෙවීම් ජර්නලය ලෙස හැඳින්වේ.
- සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ගනුදෙනු වාර්තා කිරීමට යොදා ගත්තා මුලාගු ලේඛන, සුළු මුදල් ගෙවීම ව්‍යවරය වේ.
- සුළු ගෙවීම් සඳහා සාමාන්‍යයෙන් මසක් වැනි කාලයකට වැය වන මුදල් කළින් තීරණය කර, ප්‍රධාන මුදල් හාරකරු විසින් සුළු මුදල් හාරකරුට ලබා දෙයි.
- එකවර ලබා දෙන මෙම මුදල සුළු මුදල් අග්‍රිමය ලෙස හැඳින්වෙන අතර, එම අග්‍රිම මුදල අවසාන වීමට ආසන්නයේ නැවතත් සුළු මුදල් හාරකරු මුදල් ඉල්ලා සිටිය යුතු අතර එවිට ගෙවූ මුදලට

සමාන මුදලක් නැවත ලබා දෙමීන් අග්‍රිමය සම්පූර්ණ කිරීම, සුළු මුදල අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම ලෙස නැඳින්වේ.

#### සුළු මුදල ගෙවීම් ජර්නලය

දිනය	විස්තරය	ව.අ.	ගෙවීම (රු.)	විශ්ලේෂණ තීරු				වෙනත් (රු.)	ලෙපර් පිටුව
				ලිපිද්‍රව්‍ය (රු.)	කළී වියදම් (රු.)	ගමන් වියදම් (රු.)	විවිධ වියදම් (රු.)		

- විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල ගෙවීම් ජර්නලයක සුළු වියදම් ගෙවීම් ඇතුළත් කළ යුතු ය.
- සුළු මුදල ගෙවීම් ජර්නලය හා පොදු ලෙපරයේ සටහන් කරන ගනුදෙනුවලට අදාළ ද්‍රීතිව සටහන් පහත පරිදි වේ.
  - ▶ සුළු මුදල අග්‍රිමය ලැබීම (මෙය ගෙවීම් ජර්නලයේ වාර්තා කිරීමෙන් අනතුරු ව පහත පරිදි ගිණුම්ගත වේ.

සුළු මුදල ගිණුම

හර

මුදල ගිණුම

බැර

- ▶ අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම

සුළු මුදල ගිණුම

හර

මුදල ගිණුම

බැර

- ▶ සුළු වියදම් තීරුවල එකතුව

ල් ඒ වියදම් ගිණුම

හර

සුළු මුදල ගිණුම

බැර



#### ප්‍රග්‍රන්ථය

ගයනිගේ ව්‍යාපාරයේ 2018 මාර්තු මාසයේ පළමු දෙසතියේ මුදල ගෙවීම් හා සම්බන්ධ ගනුදෙනු කිහිපයක් පහත දක්වේ. ඒවා ඇසුරින් ගයනිගේ ව්‍යාපාරයේ සුළු මුදල ගෙවීම් ජර්නලය පිළියෙළ කර ලෙපරයට පිටපත් කරන්න.

මුදල අග්‍රිමය රු. 3,000

දිනය 2018	වච්‍රවර් අංකය	ගයනිගේ ව්‍යාපාරය	රු.
3/04	01	සංගුහ වියදම්	300
3/05	02	මුද්දර හා ලියුම් කවර	280
3/06	03	පිරිසිදු කිරීමේ වියදම්	400
3/08	04	තැපැල් ගාස්තු	400
3/09	05	කළී රථ ගාස්තු	350
3/10	06	අම්ල්ට ගෙවිවා	700
3/11	07	පිරිසිදු කිරීමේ වියදම්	250

**A****පිළිබඳ****සුළු මුදල් ගෙවීම ජ්‍යෙනලය**

ලැබේම්	දිනය	විස්තරය	ව.	ගෙවීම්	විශ්ලේෂණ තීරු				වෙනත්	ඡ.ල.
					සංග්‍රහ	තැපැලු	ගමන්	පිරිසිදු		
3,000	3/1	මුදල්								
	3/4	සංග්‍රහ	01	300	300					
	3/5	මුද්දර හා ලියුම් කවර	02	280		280				
	3/6	පිරිසිදු කිරීම්	03	400				400		
	3/8	තැපැල් ගාස්තු	04	400		400				
	3/9	කුලී රථ ගාස්තු	05	350			350			
	3/10	අමල් (ණයහිමි)	06	700					700	08
	3/11	පිරිසිදු කිරීමේ වියදුම්	07	250				250		
					2,680	300	680	350	650	700
					සංග්‍රහ වියදුම ගිණුමට නර කළා (මල.පි. 20)		තැපැල් වියදුම ගිණුමට නර කළා (මල.පි. 21)		ගමන් වියදුම ගිණුමට නර කළා (මල.පි. 23)	
									පිරිසිදු කිරීමේ ගිණුමට නර කළා (මල.පි. 24)	

සුළු මුදල් පොන් සටහන් කළ ගනුමෙනු ලෙපරයට පිටපත් කිරීම පහත ආකාරයට සිදු වේ.

**සුළු මුදල් ගිණුම****රු.**

3/1 ගේජය ඉ/ගෙ	3,000	විවිධ ගිණුම්	2,680
		ජේජය ප/ගෙ	320
	3,000		3,000
ජේජය ඉ/ගෙ	320		
මුදල් ගිණුම	2,680		

**මුදල් ගිණුම****රු.**

		සුළු මුදල්	2,680

**සංග්‍රහ ගාස්තු ගිණුම****රු.**

3/15 සුළු මුදල්	300		

නි ගො ගෙණකාවීටිචරණ හිල්පිය ආයතනය

**FAB**

## පිරිසිදු කිරීමේ වියදම්

රු.	රු.
3/15 සුළු මුදල්	650

## තැපැල් වියදම් හිඳුම

රු.	රු.
3/15 සුළු මුදල්	680

## ණයහිමි පාලන හිඳුම

රු.	රු.
3/10 සුළු මුදල්	700

## ගමන් වියදම් හිඳුම

රු.	රු.
3/15 සුළු මුදල්	350

## 1.6 ගැනුම් ජ්‍රේනලය

- වෙළඳ භාණ්ඩ නෙයට ගැනුම් සටහන් කිරීම සඳහා පවත්වා ගෙන යන මූලික සටහන් පොත, ගැනුම් ජ්‍රේනලය හෙවත් ගැනුම් පොත වේ.
- ගැනුම් ජ්‍රේනලයට අදාළ මූලාශ්‍ර ලේඛනය ඉන්වොයිසිය වේ (ගැනුම් ඉන්වොයිසිය).
- වෙළඳ භාණ්ඩ නෙයට ගැනීමේ දී භාණ්ඩවල ලක්ෂු කළ මිලෙන් යම් ප්‍රතිශතයක් අඩු කරන අතර, එය වෙළඳ වට්ටම් ලෙස හඳුන්වනු ලැබේ.
- වෙළඳ වට්ටම් ඉන්වොයිසියෙන් අඩු කර දැක්වීම පමණක් සිදු කරයි. හිඳුම්ගත තොකරයි.
- ව්‍යාපාරයට භාණ්ඩ නෙයට සපයන සැපයුම්කරුවන් ව්‍යාපාරයේ වෙළඳ නෙයහිමියන් වන අතර එම නෙයහිමියන් ව්‍යාපාරයේ වගකීමක් ලෙස සැලකේ.
- VAT සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරයක නෙයට ගැනුම් වාර්තා කරන ආකාරය

ගැනුම් හිඳුම

හර XXX

(ගැනුම් ජ්‍රේනලයේ වට්ටනාකම් තීරුවේ එකතුව)

VAT හිඳුම

හර XXX

ණයහිමි පාලන හිඳුම

බැර XXX

### ගැනුම් ජර්තලය

දිනය 2017	ඉන්වොයිස් අංකය	සැපයුම්කරු	වටිනාකම	වැට (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙපර් පිටුව
03/01	264	නෙත්ම් සහ සමාගම	XX	XX	XXX	
03/25	610	දයා සහ සමාගම	XX	XX	XXX	
03/31		පොදු ලෙපරයට පිටපත් කළා	XX	XX	XXX	

- එ එ දිනයන්හි වටිනාකම තෙයෙහිම් උපලෙපයේ අදාළ තෙයෙහිම් හිණුම්වලට වෙන් වෙත වැර කළ යුතුයි.
- කාලවීශේදය අවසානයේ දී ගැනුම් ජර්තලයේ වටිනාකම් තිරුවේ එකතුව පොදු ලෙපරයේ ගැනුම් හිණුමට හර කර තෙයෙහිම් පාලන හිණුමට බැර කළ යුතුයි. VAT තිරුවේ එකතුව VAT පාලන හිණුම හර කර තෙයෙහිම් පාලන හිණුම බැර කළ යුතු වේ.

### 1.7 ආපසු යැවුම් ජර්තලය

- තෙයට ගත් වෙළඳ භාණ්ඩ පහත සඳහන් හේතුන් මත සැපයුම්කරුවන් වෙත ආපසු යැවුම සිදු කෙරේ.
  - කාලය ඉකත් වීම.
  - ඇණවුමට අනුකූල නොවීම.
  - තහස වූ භාණ්ඩ එවා තිබීම.
  - ඇණවුම් කාලයෙන් පසුව ලැබීම.
- ආපසු යැවුම් සටහන් කිරීම සඳහා භාවිත කරන මූලික සටහන් පොත ආපසු යැවුම් ජර්තලය හෙවත් ආපසු යැවුම් පොත වේ.
- ආපසු යැවුම් ජර්තලයේ ගනුදෙනු සටහන් කිරීමට භාවිත කර ගන්නා මූලාශ්‍ර ලේඛනය හරහත වේ.
- ආපසු යැවුම් ජර්තලයක ආකෘතිය පහත ආකාරය දැක්විය හැකිය.

### ආපසු යැවුම් ජර්තලය

දිනය 2017	හරහත් අංකය	සැපයුම්කරු	වටිනාකම	වැට (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙපර් පිටුව
03/05	15	මානෙල් සහ සමාගම	XX	XX	XXX	
03/29	16	කුමාර සහ සමාගම	XX	XX	XXX	
03/31		පොදු ලෙපරයට පිටපත් කළා	XX	XX	XXX	

- එ එ දිනයන්හි වටිනාකම තෙයෙහිම් උපලෙපයේ අදාළ තෙයෙහිම් හිණුම්වලට වෙන් වෙත ව හර කළ යුතු යි.
- කාලවීශේදය අවසානයේ ආපසු යැවුම් ජර්තලයේ වටිනාකම් තිරුවේ එකතුව පොදු ලෙපරයේ ආපසු යැවුම් හිණුමට බැර කර, VAT පාලන හිණුම බැර කර තෙයෙහිම් පාලන හිණුමට හර කළ යුතු ය.

අදාළ තෙයෙහිම් පාලන හිණුම  
(මුළු වටිනාකම)

හර

ආපසු යැවුම් හිණුම  
(වටිනාකම තිරුවේ එකතුව)  
වැට්ටි හිණුම

බැර

බැර



## අභ්‍යාස

පහත දැක්වෙන්නේ සිරිපාලගේ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයට අදාළව ගැනුම් ජ්‍යෙන් හා ආපසු යැවුම් ජ්‍යෙන් පාලනය වේ.

### ගැනුම් ජ්‍යෙන්

දිනය 2018	ඉන්වොයිසි අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)	ලෙපර පිටුව
04/05	335	රමණී	7,000	
04/08	426	දයා	14,000	
04/12	339	දයා	10,000	
04/18	526	කසුනි	8,000	
04/25	931	මොලි	12,000	
04/30	පොදු ලෙපරයට පිටපත් කළා		51,000	

### ආපසු යැවුම් ජ්‍යෙන්

දිනය 2018	හරපත් අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)	ලෙපර පිටුව
04/10	01	දයා	4,000	
04/22	02	කසුනි	1,800	
04/30	පොදු ලෙපරයට පිටපත් කළා		5,800	

අවශ්‍ය වන්නේ,

ඉහත සඳහන් අයෙන් අදාළ දිනට ලෙපරයට පිටපත් කිරීම

## 1.8 විකුණුම් ජ්‍යෙන්

- වෙළඳ හාන්ඩ ගෙයට විකුණුම් සටහන් කිරීම සඳහා පවත්වා ගෙන යන මූලික සටහන් පොත, විකුණුම් ජ්‍යෙන් හෙවත් විකුණුම් පොත වේ.
- විකුණුම් ජ්‍යෙන් සෑවනයට අදාළ මූලාශ්‍ර ලේඛනය ඉන්වොයිසිය වේ (විකුණුම් ඉන්වොයිසිය).
- වෙළඳ හාන්ඩ ගෙයට විකිණීමේ දී හාන්ඩවල ලකුණු කළ මිලන් යම් ප්‍රතිගතයක් අඩු කරන අතර එය වෙළඳ වට්ටම් ලෙස හඳුන්වනු ලැබේ.
- වෙළඳ වට්ටම් ඉන්වොයිසියෙන් අඩු කර දැක්වීම පමණක් සිදු කරයි. ගිණුම්ගත නොකරයි.
- ව්‍යාපාරය හාන්ඩ ගෙයට විකුණු විට වෙළඳ ගෙයගැනීයන් ඇතිවන අතර, එම ගෙයගැනීයන් ව්‍යාපාරයේ වත්කම් ලෙස සැලකේ.
- VAT ලියාපදිංචි වී ඇති ව්‍යාපාරයක ගෙයට විකුණුම් පිළිබඳ වාර්තාකරන ආකාරය  
ගෙයගැනී පාලන ගිණුම හර  
(විකුණුම් ජ්‍යෙන් මූල වටිනාකම් තීරුවේ එකතුව)  
විකුණුම් ගිණුම බැර  
VAT ගිණුම බැර
- විකුණුම් ජ්‍යෙන් සෑවනයක ආකෘතිය පහත සඳහන් පරිදි දැක්වා හැකි ය.

## විකුණුම් ජ්‍රේනලය

දිනය 2018	ඉන්වොයිස් අංකය	ගැනුම්කරු	වටිනාකම	වැට (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙපර් පිටුව
04/01	631	සරත් ටේබිර්ස්		XX	XX	XXX
04/20	632	විමල් හා සහෝදරයෝ		XX	XX	XXX
04/30		පොදු ලෙපරයට පිටපත් කළා		XX	XX	XXX

- එ් එ් දිනයන්හි දී වටිනාකම ගෙයගැනී උප ලෙපරයේ අදාළ ගෙයගැනී හිණුම්වලට හර කරනු ලැබේ.
- කාලවීමේදය අවසානයේ වටිනාකම් තීරුවේ එකතුව පොදු ලෙපරයේ ගෙයගැනී පාලන හිණුමට හර කර විකුණුම් හිණුමට බැර කළ යුතුයි.
- VAT තීරුවේ එකතුව ගෙයගැනී පාලන හිණුමට හර කර, ගෙවිය යුතු VAT හිණුමට බැර කළ යුතුයි.

## 1.9 ආපසු එවුම් ජ්‍රේනලය

- ඡෙයට විකුණු වෙළඳ හාන්ඩ් පහත සඳහන් හේතුන් මත ගනුදෙනුකරුවන් විසින් ආපසු එවුම සිදු කෙරේ.
  - කාලය ඉකුත් වීම.
  - ඇණවුමට අනුකූල නොවීම.
  - නැඟ වූ හාන්ඩ් වීම.
- ආපසු එවුම් සටහන් කිරීම සඳහා හාවිත කරන මූලික සටහන් පොත ආපසු එවුම් ජ්‍රේනලය හෙවත් ආපසු එවුම් පොත වේ.
- ආපසු එවුම් ජ්‍රේනලයේ ගනුදෙනු සටහන් කිරීමට පදනම් කර ගන්නා මූලාශ්‍ර ලේඛනය බැරපත වේ.
- VAT වැටි ලියාපදිංචි නැති ව්‍යාපාරයක ආපසු එවුම් පිළිබඳ වාර්තා කරන ආකාරය  
 ආපසු එවුම් ගිණුම හර  
 (වටිනාකම් තීරුවේ එකතුව)  
 VAT ගිණුම හර  
 ගෙයගැනී පාලන ගිණුම බැර  
 ( VAT සහිත මුළු වටිනාකම)
- ආපසු එවුම් ජ්‍රේනලයක ආකෘතිය පහත ආකාරය පහත දක්වේ.

දිනය 2018	බැරපත් අංකය	ගැනුම්කරු	වටිනාකම	වැට (VAT) (රු.)	මුළු වටිනාකම (රු.)	ලෙපර් පිටුව
04/06	15	සරත් ටේබිර්ස්		XX	XX	XXX
04/25	16	විමල් හා සහෝදරයෝ		XX	XX	XXX
04/30		පොදු ලෙපරයට පිටපත් කළා		XX	XX	XXX

- එ් එ් දිනයන්හි වටිනාකම ගෙයගැනී උප ලෙපරයේ අදාළ ගෙයගැනී හිණුම්වලට බැර කළ යුතු වේ.
- කාලවීමේදය අවසානයේ දී වටිනාකම් තීරුවේ එකතුව පොදු ලෙපරයේ ආපසු එවුම් හිණුමට හර කර, ගෙයගැනී පාලන හිණුමට බැර කළ යුතු ය.

FAB

නොවා ගැන්නාවීමේදය හිණුම්වලට අංශයන්



## අභ්‍යාස

ගලිනි වෙළඳ ව්‍යාපාරයේ 2018 අප්‍රේල් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

දිනය	විස්තරය
2018/04/04	ඉන්වොයිසි අංක 201 යටතේ සමන්ව විකුණුම් රු. 130,000 කි
2018/04/08	ඉන්වොයිසි අංක 202 යටතේ මුයුරිට විකුණුම් රු. 145,000 කි.
2018/04/10	ඉන්වොයිසි අංක 203 යටතේ මාලිට විකුණුම් රු. 128,000 කි
2018/04/15	2018.04.10 වන දින මාලිට විකුණු භාණ්ඩ සියල්ල ඉල්ලු වර්ගයට වඩා වෙනස්වීම මත ආපසු එවා තිබුණි. (බැරපත් අංකය 20)
2018/04/20	ඉන්වොයිසි අංක 204 යටතේ මාලාට විකුණුම් රු. 136,000 කි.
2018/04/25	2018.04.20 වන දින මාලාට විකුණු භාණ්ඩවලින් රු. 8,000 ක තොගය කළේ ඉකුත්වීම මත ආපසු එවා තිබුණි. (බැරපත් අංකය 21)

අවශ්‍ය වන්නේ :

- විකුණුම් ජර්නලය හා ආපසු එවුම් ජර්නලය
- අදාළ ලෙපර ගිණුම (පොදු ලෙපරය හා ගෙයගැනී ලෙපරය)

## 1.10 පොදු ජ්‍රීනලය

- විශේෂ ජ්‍රීනල්වල සටහන් නොකරන ගනුදෙනු, සටහන් කෙරෙන මූලික පොත පොදු ජ්‍රීනලය හෙවත් ප්‍රධාන ජ්‍රීනලය ලෙස හැඳින්වේ.
- පොදු ජ්‍රීනලයේ ගනුදෙනු සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය, ජ්‍රීනල් ව්‍යුවරය වේ.
- පොදු ජ්‍රීනලයක ආකෘතිය පහත ආකාරයට දැක්වේ.

පොදු ජ්‍රීනලය

දිනය	ජ්‍රීනල් ව්‍යුවර අංකය	විස්තරය	ලෙපර	හර (රු.)	බැර (රු.)
20...		..... ගිණුම ..... ගිණුම (සංලක්ෂණය)		XX	XX

- පොදු ජ්‍රීනලයේ ගනුදෙනු සටහන් කිරීමේ දී එම ගනුදෙනුවේ ද්විත්ව සටහන දක්වනු ලබයි.
- එම ගනුදෙනුවට අදාළ කෙටි පැහැදිලි කිරීම “සංලක්ෂය” ලෙස දක්වයි.
- පොදු ජ්‍රීනලයේ සටහන් කළ ගනුදෙනු ලෙපරයට ඒ ආකාරයෙන් ම පිටපත් කරයි.
- පහත සඳහන් ගනුදෙනු වර්ග පොදු ජ්‍රීනලයේ සටහන් කරනු ලබයි.
  - ආරම්භක සටහන්
  - ගැලපුම් සටහන්
  - වැරදි නිවැරදි කිරීමේ සටහන්
  - දේපල, පිරියත හා උපකරණ ගෙනීම්, ගෙයට විකිණීම්, ඉවත් කිරීම හා පුවමාරු කිරීම සම්බන්ධ සටහන්

- පියවීමේ සටහන්
- ගනුදෙනු ලෙපරයට පිටපත් කිරීමේ සටහන්
- වෙනත් සටහන්



## අභ්‍යාස

සඳලිගේ ව්‍යාපාරයට අදාළ පහත සඳහන් තොරතුරු ඔබට ඉදිරිපත් කරයි.

(i) 2018.04.01 දින ගේපයන් රු.

යන්ත්‍රෝපකරණ	300,000
ලි බුඩු	50,000
බඩු තොග	25,000
මුදල්	40,000
ඡායැතියේ	35,000
ඡායැතිමියේ	60,000
ප්‍රාග්ධනය	?

(ii) සඳලි ව්‍යාපාරයේ කාර්යාලයේ ප්‍රයෝගනය සඳහා රු. 16,000 කට ගැක්ස් යන්තුයක් මිලදී ගැනීම.

(iii) රු. 18,000 ක් වටිනා යන්තුයක් රු. 20,000 කට සහන්ව විකිණීම.

(iv) කාර්යාල නඩත්තු සඳහා ගෙවූ රු. 8,000 ක් විවිධ වියදුම් ගිණුමේ සටහන් කර තිබීම.

FAB

නොවා ගැනීමෙන් නොවා ගැනීමෙන් නොවා ගැනීමෙන් නොවා ගැනීමෙන්

ඉහත තොරතුරු හාවිත කරමින්,

1. පොදු ජර්නලය
2. ලෙපර ගිණුම් පිළියෙළ කරන්න.



## 2. අනෙකුත් උපකාරක ලියවීම්

### 2.1 ගැනුම් ඇණවුම

ගැනුම්කරු විසින් අවශ්‍ය කරන හාණ්ඩයේ හෝ සේවාවේ ප්‍රසේදය, ප්‍රමාණය හා එකත වූ මිල ගණන් අඟුලත් කරමින් විකුණුම්කරුට යවන වාණිජ සහ පළමු රාජකාරීමය ලියවීල්ල ගැනුම් ඇණවුමයි. ගැනුම් ඇණවුම අනුමත වූ විට විකුණුම්කරු විසින් ගැනුම්කරු හා විකුණුම්කරු අතර ගිවිසුමක් ඇති කර ගනී. එතෙක් ගැනුම් ඇණවුම අනුමත වනතුරු ගිවිසුමක් නොපවති. බාහිර සැපයුම්කරුවන්ගෙන් හාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී එය පාලනය කිරීමට මෙය යොදා ගනී.

### 2.2 හාණ්ඩ ඉව්‍යම් පත්‍රය (GRN)

හාණ්ඩ ලැබන අවස්ථාවේදී එය සටහන් කිරීමට මෙය යොදා ගනී. සියලුම හාණ්ඩ ලැබූ බවට සහතික කිරීමට මෙය යොදා ගන්නා අතර ගෙවීම් සිදු කිරීමට පෙර ගැනුම් ඇණවුම් සමග මෙම පත්‍රිකාව සසඳු ලැබේ.

සැපයුම්කරුගෙන් හාණ්ඩ ලද බව සහතික කරමින් ගැනුම්කරුගේ ගබඩා කළමනාකරු විසින් හාණ්ඩ ලැබීම පත්‍රය නිකුත් කරනු ලැබයි. මෙය අභ්‍යන්තර පරිශීලනයට වන අතර එය පිටපත් තුනකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත වන අතර ගබඩා දෙපාර්තමේන්තුවට හා ගිණුම්කරණ දෙපාර්තමේන්තුවට එක

බැඳීන් තබා ගනී. ව්‍යාපාරයක තොග මෙහෙයුම් පාලනය සිදු කරන විට හාණේචි ලැබීම් පත්‍ර ගබඩා ලෙපරයේ සටහන් තැබීමට පදනමක් පිහිටුවයි.

### 2.3 දුව්‍ය ඉල්ලුම් පත්‍රය (MRN)

ගබඩාවේ තිබෙන යම් නිශ්චිත අයිතමයක අවශ්‍ය ප්‍රමාණය පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරයේ ගබඩා දෙපාර්තමේන්තුව මගින් ද්‍රව්‍ය ඉල්ලුම්පත පිළියෙළ කර එය ද්‍රව්‍ය මිලදී ගැනීමට ගැනුම් දෙපාර්තමේන්තුවට යවතු ලැබේ. මෙය ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සුම්මත පවත්වා ගෙන යැමට අවශ්‍ය අමුදව්‍ය ලබා ගැනීමට දැනුම් දීම සඳහා ගබඩා දෙපාර්තමේන්තුව විසින් ගැනුම් දෙපාර්තමේන්තුවට යවන ආහාන්තර ලියවිල්ලකි.

### 2.4 පැඩිපත (Payroll)

සේවකයන් සංඛ්‍යාව හා ඔවුන්ට කොපමණක් ගෙවන්නේ ද යන්න පැඩිපත් තිබෙන සටහන් වලින් නිරුපනය කරයි. ව්‍යාපාරයක පැඩිපත යනු සේවකයකුගේ වැටුප් සම්බන්ධව ඇති මූල්‍ය සටහන්වල එකතුවක් වන අතර සේවක වේතන, දීමනා හා අඩුකිරීම් එනම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක වීම්, වැටුප් අත්තිකාරම් යනාදියෙන් පැඩිපත සමන්විත වේ. ගිණුම්කරණ දාෂ්ටේකෝණයෙන් පැඩිපත යන්න නිශ්චිත කාල සීමාවක් තුළ සේවකයන් සිදු කරන ලද සේවාවට කරන ගෙවීමක් ලෙස හැඳින්විය හැක. මේ කාලයෙහි ගණනය කිරීම්වල කාර්යස්ථමතාවය හා සංශෝධනයකත්වය වැඩි කිරීමට බොහෝ පැඩිපත් පද්ධති ස්වයංක්‍රීය කොට ඇත.